

කෝලම් රංගය මගින් හෙළුවන පිඩිත පාන්තිකයන්ගේ ජීවිත පිළිබඳ අනුවේදනීය වූ යථාර්ථය

A.R. Buddhika Priyanthi Kumari, Department of Fine Arts, University of Kelaniya

කෝලම්, ලංකාවේ පහතරට පුදේශයේ ව්‍යාප්තව පවතින වෙස් මූහුණු පැලද කවි හා හිටිවන සංචාර උපයෝගී කරගෙන ඉදිරිපත් කරන ගැමී නාටක විශේෂයකි. කෝලම් රංගය තානායම්පොල සූදානම් කිරීම හා කරා රංග පෙන්වන අවස්ථාව වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය ගැනීය.

රුතු හා බිසව ඇතුළු රාජකීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙර තානායම්පොල සූදානම් කිරීම සඳහා ස්ථාවර රංග පානුයෝග් රංගාවතරණය කරති. අණබෙර, නොන්වී, පොලිස්, හේවා, මුදලි, ජස, ලෙන්විනා, ආරච්චි ආද වූ කෝලම් වරිත රට ඇතුළත් ය. කෝලමේ පුරුව හාගය මගින් සිදු කරනුයේ ප්‍රබල සමාජ නිරුපණයකි. වැඩවසම් සමාජ ක්‍රමය තුළ පිඩිනයට ලක් වූවන් පිළිබඳව කෙරෙන සියුම් සමාජ විවරණයක් රට ඇතුළත් ය. මුළුන්ගේ ජීවිත පිළිබඳ ඉදිරිපත් කෙරෙන අනුවේදනීය වූ යථාර්ථය නිරුපණය කරන්නේ හාසාරනක ලෙසිනි. එම වරිත හරහා රටේ පාලන තත්ත්වයේ දුරටත් උපහාසයට ලක් කරයි. එහි දී සිදුවන ද්‍රූෂණ වංචා එළිපිට ඩුවා දක්වයි. ඒ හේතුවෙන් බැව කන රට වැසියා එහි පිඩිතයන් බවට පත්වන අයුරු නිරුපණය කරයි. එසේම නොන්වී, ලෙන්විනා ආද කෝලම් වරිත හරහා පවුල් සංස්ථාව තුළ ඇති අරුවුදයන් හා අනාප්තකර ස්වභාවය උපහාසාන්මක ලෙස නිරුපණය කරයි.

කෝලම් රගන දින රාත්‍රියේ කෝලමිකරුවා සිදු කරනුයේ පවත්නා සමාජ ස්ථාවරය උඩුයටිකරු කිරීමකි. ප්‍රහා තිලධාරීන් කෝලමිකරුවා දෙස බලා සිනාසේන්නේ දින හෝ නොදුන තම තමාගේ ම නොමනාකම්වලට ය. වෙස් මූහුණට මුවා වී කෝලමිකරුවා සමාජයේ ඉහළ පැලැන්තියෙන් තමාට සිදු කෙරෙන අකටයුතුකම් නොවියට පවසන්නේ එදින රාත්‍රිය මලුන් සතු කර ගනිමිනි.

එ අනුව එකල පැවති සමාජ ක්‍රමය තුළ නිර්ධන පාන්තිකයන් පිඩිනයට පත් වූ ආකාරය සහ එය ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ලෙස නාට්‍ය කළාව යොදාගත් ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම මෙම අධ්‍යයනය මගින් සිදු කෙරේ.

ප්‍රමුඛ පද: කෝලම්, පිඩිත පන්තිය, පුරුව හාගය, වැඩවසම්, තානායම්පොල